

**Education Social Media Network****මිග් ප්‍රශ්න පත්‍ර - 141 (2023)****5 - ශ්‍රේණිය**

01. උත්සව ශාලාවක පිවිසුම් මාර්ගයේ දෙපැත්තේ ම සමාන ප්‍රමාණවලින් කොඩි සිටුවා ඇත. එක් පැත්තක සිටුවා ඇති කොඩි ගණන 543කි. පිවිසුම් මාර්ගයේ දෙපැත්තේ ම සිටුවා ඇති කණු ගණන කීයද?

- 1) 1086 2) 1200 3) 986

02. භාජනයක කිරි 17L 650 ml ක් තිබුණි. එයින් 12L 750 ml ක් විකිණූ පසු ඉතිරි වන කිරි ප්‍රමාණය කොපමණද?

- 1) 5L 600 ml 2) 4L 900 ml 3) 6L 250 ml

03. විදුලි කේතලයක මිල රුපියල් 4750.00ක් ලෙස සටහන් කර ඇත. මිල වෙනස් වීමක දී එහි මිල රුපියල් 275.00 කින් වැඩි විය. විදුලි කේතලයේ නව මිල කීයද ?

- 1) රුපියල් 750.00 2) රුපියල් 5500.00 3) රුපියල් 4000.00

04. කුඹුරක ජලය ගෙන යාමට 1250m දිග වෙල්ලක් බැඳිය යුතු වේ. වෙල්ල සම්පූර්ණයෙන් බැඳ නිම කිරීමට තව 645m ක ප්‍රමාණයක් ඉතුරුව ඇත. වෙල්ලේ වැඩ නිම කර ඇති කොටසේ දිග කොපමණද?

- 1) 1895m 2) 2000m 3) 605 m

05. බෝල 957ක් තිබේ. කසුන් ඒවා අට බැගින් පෙට්ටිවලට දමයි. ඒ සඳහා අවශ්‍ය මුළු පෙට්ටි ගණන කීයද?

- 1) 119 2) 108 3) 120

06 ඉහත බෝල 8 බැගින් පෙට්ටිවලට දැමූ පසු ඉතිරි බෝල ගණන කීයද?

- 1) 5 2) 6 3) 7

ත්‍රිකුණාමලය			
බණ්ඩාරවෙල			183
බදුල්ල		32	167
අනුරාධපුරය	274	163	196
අඹේපුස්ස	154	177	168
			243

07) අඹේපුස්සේ සිට අනුරාධපුරයට ඇති දුර කීය ද?

- 1) 154 Km 2) 177 Km 3) 167 Km

08) අනුරාධපුරයේ සිට බණ්ඩාරවෙලට ඇති දුර කීය ද?

- 1) 163 Km 2) 177 Km 3) 167 Km

09) බදුල්ලේ සිට බණ්ඩාරවෙලට ඇති දුර කීය ද?

- 1) 32 Km 2) 167 Km 3) 163 Km

10) අඹේපුස්සේ සිට ත්‍රිකුණාමලයට ඇති දුර කීය ද?

- 1) 196 Km 2) 183 Km 3) 243 Km

**Education Social Media Network****මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - 141 (2023)****5 - ශ්‍රේණිය****පිළිතුරු**

01. උත්සව ශාලාවක පිවිසුම් මාර්ගයේ දෙපැත්තේ ම සමාන ප්‍රමාණවලින් කොඩි සිටුවා ඇත. එක් පැත්තක සිටුවා ඇති කොඩි ගණන 543කි. පිවිසුම් මාර්ගයේ දෙපැත්තේ ම සිටුවා ඇති කණු ගණන කීයද?

- 1) 1086 2) 1200 3) 986

02. භාජනයක කිරි 17L 650 ml ක් තිබුණි. එයින් 12L 750 ml ක් විකිණූ පසු ඉතිරි වන කිරි ප්‍රමාණය කොපමණද?

- 1) 5L 600 ml 2) 4L 900 ml 3) 6L 250 ml

03. විදුලි කේතලයක මිල රුපියල් 4750.00ක් ලෙස සටහන් කර ඇත. මිල වෙනස් වීමක දී එහි මිල රුපියල් 275.00 කින් වැඩි විය. විදුලි කේතලයේ නව මිල කීයද ?

- 1) රුපියල් 750.00 2) රුපියල් 5500.00 3) රුපියල් 4000.00

04. කුඹුරක ජලය ගෙන යාමට 1250m දිග වේල්ලක් බැඳිය යුතු වේ. වේල්ල සම්පූර්ණයෙන් බැඳ නිම කිරීමට තව 645m ක ප්‍රමාණයක් ඉතුරුව ඇත. වේල්ලේ වැඩ නිම කර ඇති කොටසේ දිග කොපමණද?

- 1) 1895m 2) 2000m 3) 605 m

05. බෝල 957ක් තිබේ. කසුන් ඒවා අට බැගින් පෙට්ටිවලට දමයි. ඒ සඳහා අවශ්‍ය මුළු පෙට්ටි ගණන කීයද?

- 1) 119 2) 108 3) 120

06 ඉහත බෝල 8 බැගින් පෙට්ටිවලට දැමූ පසු ඉතිරි බෝල ගණන කීයද?

- 1) 5 2) 6 3) 7

ත්‍රිකුණාමලය			
බණ්ඩාරවෙල			183
බදුල්ල		32	167
අනුරාධපුරය	274	163	196
අඹේපුස්ස	154	177	168
			243

07) අඹේපුස්සේ සිට අනුරාධපුරයට ඇති දුර කීය ද?

- 1) 154 Km 2) 177 Km 3) 167 Km

08) අනුරාධපුරයේ සිට බණ්ඩාරවෙලට ඇති දුර කීය ද?

- 1) 163 Km 2) 177 Km 3) 167 Km

09) බදුල්ලේ සිට බණ්ඩාරවෙලට ඇති දුර කීය ද?

- 1) 32 Km 2) 167 Km 3) 163 Km

10) අඹේපුස්සේ සිට ත්‍රිකුණාමලයට ඇති දුර කීය ද?

- 1) 196 Km 2) 183 Km 3) 243 Km